

සිංහලයා වැටි ග්‍රාහක ප්‍රතිපත්තිය

හැඳින්වීම

සිංහලයා වැටි යනු, සිංහලයා වර්ල්ඩ්වයිඩ් මාධ්‍ය ජාලයේ කළමනාකාරීත්වය යටතේ පාලනය වෙමින් අවස්ථානුකූලව අරමුදල් , තාක්ෂණික සහය සහ ප්‍රවර්ධන සහය ලබන සිංහලයා පුවත් ඒජන්සිය සහ සිංහලයා වර්ල්ඩ්වයිඩ් හි අනුබද්ධ ඒකකයකි.

ස්වභාවය

සිංහලයා වැටි යනු ලාභ ඉපයීමේ පරමාර්ථයකින් තොරව හුදෙක් ග්‍රාහක රසවින්දනය උදෙසා නොමිලයේ ලබාදෙන වැටි සේවයක් වන අතර, ග්‍රාහකයින් මේ සඳහා සෘජුව හෝ වක්‍රව කිසිදු ගෙවීමක් සිදු නොකරයි.

(අ)නීති සහ රෙගුලාසි

1. වැටි කාමරය තුළ ඔබට ලබාදී ඇති නිදහස අයුතු ලෙස පාවිච්චි කළ නොහැක.
2. පොදු හෝ පෞද්ගලික වැටි කාමර තුළ දී තාක්ෂණික අපවාර හෝ අසහාය වචන භාවිතය තහනම් වේ.
3. අසහාය හෝ කාමුක වචන හෝ අදාළ යොමු පොදු හා පෞද්ගලික වැටි කාමර තුළ පලකිරීම සපුරා තහනම් වන අතර, එසේ කිරීමකදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පවතින නීති ප්‍රකාරව කටයුතු කරමින් අදාළ ආයතන සමග ගනුදෙනු කිරීමටත් සාක්ෂි සියල්ල එම ආයතන වලට යොමු කිරීමටත් සිංහලයා වැටි ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සපයා ඇත.
4. වැටි කාමරයක් තුළ එම අවස්ථාවේ සිටින හෝ නොසිටින කිසියම් වැටි කළමනාකරුවෙකුට අපහාස වන පරිදි සෘජුව හෝ වක්‍රව හෝ සංවිධානාත්මක ප්‍රචාර මගින් අදහස් පලකිරීම සපුරා තහනම් වේ.
5. සිංහලයා මාධ්‍ය ජාලයේ අනුබද්ධ ආයතනයකට, පුද්ගලයන්ට, වැඩසටහන් වලට හෝ වෘත්තිකයින්ට අපහාස වන පරිදි සෘජුව හෝ වක්‍රව හෝ සංවිධානාත්මක ප්‍රචාර මගින් අදහස් හා විවේචන ඉදිරිපත් කිරීම සපුරා තහනම් වේ.

6. වැටි කාමරයක් තුළ එම අවස්ථාවේ සිටින හෝ නොසිටින කිසියම් වැටි පරිශීලකයෙකුට අපහාස වන පරිදි සෘජුව හෝ වක්‍රව හෝ සංවිධානාත්මක ප්‍රචාර මගින් අදහස් පල කිරීමෙන් වැලකිය යුතුය
7. වැටි කළමනාකරුවන්, වැටි කළමනාකාරීත්වය, පාලනාධිකාරීවරුන්, විධායක කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සිංහලයා වර්ල්ඩ්වයිඩ් කළමනාකාරීත්වය සම්බන්ධව වැටි කාමරය තුළ දී ප්‍රසිද්ධ විවේචන සිදුකිරීම සපුරා තහනම් වේ
8. අසහය හෝ කාමුක කතා භාවිතය , රාජ්‍ය විරෝධී හෝ සඳාචාර විරෝධී හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට හෝ සිංහල භාෂාවට හෝ ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්ට හෝ ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රමුඛ සියළු ආගම් වලට හෝ ආගමික විශ්වාස වලට අපහාසයක් වන පරිදි කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, කලාවට, සහායත්වයට හෝ සාහිත්‍යයට නිගරු වන ආකාරයෙන් හෝ ජාතික සමගියට හානිවන ආකාරයෙන් වැටි කාමරය තුළ හැසිරීම සපුරා තහනම් වේ
9. වැටි කාමරය තුළ සමගියට, විනෝදයට හෝ සමබරතාවයට හානිවන ලෙස අදහස් ප්‍රකාශ කිරීම සපුරා තහනම් වේ
10. සහායත්වයට පටහැනි හෝ පවතින පරිශීලක නාම වලට සමාන හෝ බලපෑම් වන අයුරින් ග්‍රහක නම් යොදා ගැනීම සපුරා තහනම් වේ
11. වැටි පරිශීලකයෙකු වෙතින් සිදුවන වරදක් සම්බන්ධයෙන් සිදුවන මූලික අවවාද කිරීම් හෝ අනතුරු ඇඟවීම් නොසලකන අවස්ථාවක දී ඔහුගේ පරිශීලක නාමය කළු ලැයිස්තුගත කල හැකි අතර ඊට අමතරව අවස්ථානුකූලව ආයතනික මට්ටමින් ක්‍රියාමාර්ග ගැනීමක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාපිත නීති ප්‍රකාරව උපරිම දඬුවම් පැමිණවීමක් කල හැකිය.

12. වැටි කළමනාකරුවෙක් විසින් ගන්නා තීරණයක්, නිගමනයක් හෝ නිකුත් කරන අවවාදයක් පිලිබඳව වැටි කාමරය තුළ පොදුවේ හෝ පෞද්ගලිකව තර්ක කිරීමට කිසිදු වැටි පරිශීලකයෙකුට හෝ තවත් වැටි කළමනාකරුවෙකුට නොහැක. එසේම තම තීරණ හෝ නිගමන පිලිබඳව කිසිදු වැටි කළමනාකරුවෙක් කිසිදු වැටි පරිශීලකයෙකුට හේතු දැක්වීම අවශ්‍ය නොවේ.

13. වැටි කළමනාකාරීත්වය විසින් ගනු ලබන කිසියම් තීරණයක්, නිගමනයක් හෝ අවවාදයක් සම්බන්ධයෙන් වැටි පරිශීලකයාගේ විරෝධතා ඇතොත්, වැටි පරිශීලකයාට තම පැමිණිල්ල ලිඛිතව ජ්‍යෙෂ්ඨ වැටි කළමනාකාරීත්වයට, වැටි පාලනාධිකාරීත්වයට, අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ විධායක අධ්‍යක්ෂ වෙත විධිමත් පිලිගත් ක්‍රමවේදයක් ඔස්සේ දැනුම් දිය හැක.

වැටි කළමනාකාරීත්වය ක්‍රියාත්මක වන්නේ අදාළ ලිඛිත පැමිණිල්ල මත පමණි.

වැටි කළමනාකාරීත්වයට සාමාජිකයින් තෝරා ගැනීම

මෙම සිංහලයා වැටි ග්‍රාහක ප්‍රතිපත්තිය කියවන ඔබ අතරින් සිංහලයා වැටි කළමනාකාරීත්වයට සාමාජිකයින් තෝරා ගන්නේ මෙසේයි.

සිංහලයා වැටි පර්යන්තය තුළ වඩා හොඳ හැසිරීමක් සහිත අන් අයට ගරුකරන, ක්‍රියාශීලී, විනය ගරුක, විශ්වසනීය මෙන්ම නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි වැටි පරිශීලකයින් වැටි කළමනාකරුවන් ලෙස තෝරාගනු ලැබේ.

පරිශීලක නාම වර්ණ ගැන්වීම

ඔබගේ පරිශීලක නාම වර්ණ ගැන්වීම ඔබගේ අයිතියක් නොව සිංහලයා වැටි පාලනාධිකාරිය විසින් ඔබට ලබාදෙන වරප්‍රසාදයක් පමණි.

පරිශීලක නාම වර්ණ ගන්වන්නේ සිංහලයා වැටි පර්යන්තයේ පොදු වැටි කාමරය වැඩි වශයෙන් භාවිතා කරන, විනිත හැසිරීමක් සහිත මෙන්ම සිංහලයා වැටි පර්යන්තය තුළ තම පරිශීලක පැතිකඩ (User Profile) යාවත් කාලීන කර ඇති වැටි පරිශීලකයින් පමණි.

ඔබට මෙම ගුණාංග ඇතැයි ඔබ සිතනවානම්, පරිශීලක නාමය වර්ණ ගැන්වීමට අදාළ ලිඛිත ඉල්ලීම සිංහලයා වැටි කළමනාකරුවෙක් වෙත විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් යොමු කරන්න.

සැ.සු. 2010 මාර්තු 30 වනදා සිට සිංහලයා වැටි පාලනාධිකාරිය වෙත සෘජුව ලැබෙන පරිශීලක නාමය වර්ණ ගැන්වීමට අදාළ ඉල්ලීම් භාරගනු නොලැබේ.

කිසිදු ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යන මෙම වැටි සේවාව හරහා වෙළඳ දැන්වීම්, ප්‍රවර්ධන දැන්වීම් හෝ වෙනත් දැන්වීම් වැටි පරිශීලකයින් වෙත ප්‍රදර්ශනය කිරීමේ අයිතිය සිංහලයා වර්ල්ඩ්වයිඩ් පාලනාධිකාරිය වෙත හිමිවන අතර එය ප්‍රතික්ෂේප කිරීමට ග්‍රාහකයින්ට නොහැක.

මෙම ව්‍යවස්ථාවේ සියළු හිමිකම් සිංහලයා වර්ල්ඩ්වයිඩ් මාධ්‍ය ජාලය සතුය.

මෙම ව්‍යවස්ථාවේ අඩංගු කිසිදු කරුණක් කිසිම හේතුවක් මත පිටපත් කිරීම, නැවත පළකිරීම, භාගත කිරීම, වෙනස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම සිංහලයා වර්ල්ඩ්වයිඩ් මාධ්‍ය ජාලයෙන් පිටත කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට සපුරා තහනම් වේ.

එවැනි අවස්ථාවක දී වසර 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පිලිබඳ පනතේ නීති ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ අයිතිය සිංහලයා වර්ල්ඩ්වයිඩ් මාධ්‍ය ජාලයේ කළමනාකාරිත්වය සතුය.